



විදේශ විනිමය දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ 2017 අංක 04 දරන විධානයන්

ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන් වෙත නිකුත් කරනු ලබන විධානයන්

2017 අංක 3 දරන විදේශ විනිමය (විදේශ විනිමය ගිණුම් විවෘත කිරීමේ හා පවත්වාගෙන යාමේ) නියෝග (නියෝග) සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි 9(1) සහ 9(2) වගන්ති ප්‍රකාරව (පනත), පහත කොන්දේසිවලට යටත්ව ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා බලයලත් වෙළෙඳුන් හට අවසර දෙනු ලැබේ.

1.1 සුදුසුකම්ලත් පුද්ගලයන්

සුදුසුකම්ලත් පුද්ගලයින් නියෝගයෙහි සඳහන් පරිදි විය යුතුය.

1.2 ගිණුම් විවෘත කිරීම සහ පවත්වාගෙන යාම

නියෝගය මගින් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදී ඇති අධිකාරිය ප්‍රකාරව, ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් විවෘත කිරීමේදී සහ පවත්වාගෙන යාමේදී නියෝගයෙහි සඳහන් කොන්දේසිවලට අමතරව පහත සඳහන් කොන්දේසි ද සැලකිල්ලට ගත යුතුය.

(අ) ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක කිසිදු අවස්ථාවක හර ශේෂයක් නොපෙන්විය යුතුය.

(ආ) ගිණුම් හිමියා ඉහත 1.1 ඡේදය යටතේ සුදුසුකම්ලත් නැව් නියෝජිතයෙකු හෝ සාමාන්‍ය අලෙවි නියෝජිතයෙකු වන අවස්ථාවක, ප්‍රවාහන ගාස්තු වශයෙන් සලකනු නොලබන, දේශීය ගාස්තු හෝ අය කිරීම් ලෙස රැස් කරගත් අය කිරීම් හා තැන්පතු

බලයලත් වෙළෙඳුන් විසින් ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමට තැන්පත් නොකළයුතුය.

(ඇ) විදේශීය ණය සපයන්නාගේ ආමුඛ ආයෝජන ගිණුමෙන් මාරු කරන ලද විදේශ ව්‍යවහාර මුදලින් වන ණය (ණය සුරැකුම්පත් ද ඇතුළුව) සහ ගිණුම් හිමියා විසින් දේශීය බැංකු ඒකකයෙන් ලබාගත් විදේශීය ව්‍යවහාර මුදලින් වන ණය, ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රාග්ධන ගනුදෙනු සඳහා කිසිදු අවස්ථාවක උපයෝගී කර නොගන්නා බවට බලයලත් වෙළෙඳුන් විසින් තහවුරු කර ගත යුතුය.

1.3 අවසරලත් බැර කිරීම්

නියෝගය මගින් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදී ඇති අධිකාරිය ප්‍රකාරව, නියෝගයෙහි සඳහන් කරන ලද බැර කිරීම්වලට අමතරව, ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වලට පහත සඳහන් බැර කිරීම් සඳහා ද අවසර ඇත.

(අ) ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හිමියා විසින් සිදු කළ භාණ්ඩ විකුණුම් සහ සේවා සැපයීම් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බැංකු විසින් ගිණුම් හිමියා වෙනුවෙන් නිකුත් කරනු ලබන විදේශ මුදල් අණකර.

(ආ) විදේශීය ණය සපයන්නාගේ ආමුඛ ආයෝජන ගිණුමෙන් මාරු කරන ලද, පනතෙහි ප්‍රතිපාදන යටතේ ප්‍රදානය කර ඇති අවසරයක් ප්‍රකාරව ලබාගත් (ණය සුරැකුම්පත් ද ඇතුළුව) විදේශීය ව්‍යවහාර මුදලින් වන ණය (ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රාග්ධන ගනුදෙනු සිදු කිරීමේ අරමුණින් ලබාගත් ණය හැර)

(ඇ) ගිණුම් හිමියා විසින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයෙකුට විකුණන ලද භාණ්ඩ හෝ සපයන ලද සේවා වෙනුවෙන්, ශ්‍රී ලංකාවෙන් පිටතදී නිකුත් කරන ලද විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පතක් භාවිතයෙන් ඉලෙක්ට්‍රොනික් දත්ත ග්‍රාහක ටර්මිනලයක් (Electronic Data Capture (EDC) Terminal) හෝ අන්තර්ජාල ගෙවීම් මාධ්‍යය (Internet Payment Gateway (IPG)) හරහා ලද ගෙවීම්. කෙසේ වෙතත්, බලයලත් වෙළෙඳුන් විසින් එවැනි ගෙවීම් ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට බැර කළයුත්තේ ශ්‍රී ලංකාවෙන් පිටතදී නිකුත් කරන ලද විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පතක් භාවිතයෙන් කරන ලද ගෙවීම් එහි අන්තර්ගත බවට ඉලෙක්ට්‍රොනික් දත්ත ග්‍රාහක/අන්තර්ජාල ගෙවීම් මාධ්‍යය ප්‍රතිපාදකගෙන් ලිඛිත තහවුරුවක් ලබා ගැනීමෙන් අනතුරුවය.

(අ) ගිණුම් හිමියා විසින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයෙකුට කල්බදු හෝ කුලී පදනම මත සපයන ලද ශ්‍රී ලංකාවේ නිශ්චිත දේපළක් වෙනුවෙන් බැංකු පද්ධතිය හරහා විදේශයන්ගෙන්, විදේශ විනිමයෙන් ලද ආමුඛ ප්‍රේෂණ.

(ඉ) ගිණුම් හිමියා විසින් ශ්‍රී ලංකාවේ නේවාසික දේපළක් අත්පත් කර ගැනීමේ/ඉදි කිරීමේ/සංවර්ධනය කිරීමේ සහ අළුත්වැඩියා කිරීමේ අරමුණින් විදේශ ව්‍යවහාර මුදල් ණය ගිණුමකින් (Foreign Currency Loan Account) කරනු ලබන මාරු කිරීම්.

1.4 අවසරලත් හර කිරීම්

අවසරලත් හර කිරීම් නියෝගයෙහි සඳහන් පරිදි වියයුතුය.

1.5 මාසික වාර්තා කිරීම්

(අ) බලයලත් වෙළෙඳුන් විසින් ඇමුණුම හි දක්වා ඇති පරිදි මාසික පදනමෙන් සකස් කළ වාර්තාවක් එළඹෙන මාසයේ 15 වන දින හෝ ඊට ප්‍රථම dfem@cbsl.lk යන විද්‍යුත් ලිපිනය හරහා මෙම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළයුතුය.

(ආ) ඉහත වාර්තාව සැපයීම සඳහා අදාළ තොරතුරු බැංකුවල ගිණුම් පොත්වලින් උත්පාදනය හෝ උපුටා ගැනීම පිණිස බලයලත් වෙළෙඳුන් විසින් බැංකුව තුළ නිසි පද්ධතියක් ක්‍රියාත්මක කළයුතුය.

1.6 මෙම විධානයන්හි කාර්යය සඳහා

(අ) "විදේශ නැව් සමාගම" යනු 1972 අංක 10 දරන (සංශෝධිත) නැව් සමාගම් ලියාපදිංචි පනත ප්‍රකාරව ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික වූ ඕනෑම නැව් සමාගමකි.

(ආ) "විදේශ ගුවන් සමාගම" යනු 2010 අංක 14 දරන (සංශෝධිත) සිවිල් ගුවන් කටයුතු පනත ප්‍රකාරව ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික වූ ඕනෑම විදේශ ගුවන් මෙහෙයුම්කරුවෙකි.

අධ්‍යක්ෂ - විදේශ විනිමය දෙපාර්තමේන්තුව

2017 නොවැම්බර් 20 වැනි දින

(ආයෝජන අරමුණු සඳහා හැර)														
ශ්‍රී ලංකාව තුළ/පිටත කරන ලද ආයෝජන														
විදේශ ව්‍යාපෘති														
වෙනත් සේවා සැපයුම්කරුවන් (කාණ්ඩය සඳහන් කරන්න)														
පනතෙහි 8 (3) වගන්තිය යටතේ විදේශයන්ගෙන් ලද ආමුඛ ප්‍රේෂණ														
වෙනත් (කාණ්ඩය සඳහන් කරන්න)														
එකතුව														

සටහන : සියළුම ගිණුම්වලට අදාළ තොරතුරු අදාළ නම් කරන ලද මුදල් වර්ග යටතේ දක්වන්න. (යුරෝ, ඇ.එ.ජ. ඩොලර්, ස්ටර්ලිං පවුම්, වෙනත් (සඳහන් කරන්න))

වාර්තාවෙහි පරිලෝකන පිටපතක් සහ මයික්‍රොසොෆ්ට් එක්සෙල් මගින් සකස් කරන ලද පිටපතක් බලයලත් වෙළෙඳුන් විසින් සැපයිය යුතුය.

අදාළ තොරතුරු මා විසින් විමර්ශනය කරන ලද බවත් ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බවත් සනාථ කරමි.

බලයලත් නිලධාරියාගේ නම :

අනුකූලතා නිලධාරියාගේ නම ;

අත්සන :

අත්සන :

දිනය :

දිනය :